



Cambridge O Level

SINHALA

3205/02

Paper 2 Translation and Reading Comprehension

May/June 2022

INSERT

1 hour 30 minutes



INFORMATION

- This insert contains the reading passage.
- You may annotate this insert and use the blank spaces for planning. **Do not write your answers** on the insert.

This document has **2** pages.

Read the following passage carefully and then answer, briefly and in **Sinhala, Questions 3–14** on the Question Paper.

දක්ෂ ලේඛකයෙකු හෝ සාහිත්‍ය නිරමාණකරුවෙකු වීම සඳහා ජීවිත අත්දැකීම් යම් අයෙකුට ඉවහල් විය හැක. ලෝක ඉතිහාසයේ මිට බොහෝ නිදුෂුන් තිබේ. දහනවැනි සියවසේ ප්‍රංගයේ පහල වූ ගි ද මෝපසාන්ග් එවැන්නෙකි. මහු ප්‍රංග සාහිත්‍යය වෙනත් මගකට යොමු කළ නවකථාකරුවෙකු, කෙටිකථාකරුවෙකු සහ කවියෙකු විය.

හි ද මෝපසාන්ග් උපත ලැබුවේ වසර 1850 දී ප්‍රංගයේ පැරිස් තුවරය. සිය පවුලේ හැල හැඳුවීම් කුඩා වයසේ සිටම දුටු ඔහු, එයට අමතරව සිය රටේ පැවැති යුද්ධයද අත්දැකීම් කර ගත්තේය. සිය කුඩා වයසේදී ම මවගෙන් වෙන් වූ පියා නොමැතිව හැඳුනු වැඩුණු ඔහුගේ ආදර්ශය වූයේ පියෙකු නොමැතිව සිය පවුල ඉදිරියට ගෙනරිය සිය දෙරෙයයමත් මවයි. කුඩා මෝපසාන්ග් සිය මව අනුගමනය කරමින් ඇය මෙන්ම පොත්පත් කියැවීමට හා සාහිත්‍යයට දැඩි කැමැත්තක් දැක්වුයේය. සිය මව ශේකස්පියර් කෘතිවලට විශාල කැමැත්තක් තිබෙන බැවි ඔහුට අවබෝධ විය.

සිය මූලික පාසැල් අධ්‍යාපනයට මෝපසාන්ග් වැඩි කැමැත්තක් නොවූයේ එහි තිබූ දැඩි ආගමික ඉගැන්වීම් තිසාය. එනමුත් සාහිත්‍ය ආදි විෂයයන් තිබූ සිය ද්වීතීය අධ්‍යාපනයට ඔහු කැමැති විය.

මෝපසාන්ග් ගේ ජීවිතයේ ඉතා වටිනාම හමුවීම සිදුවූයේ සිය මවගේ මෙහෙයුමෙනි. ඒ, ප්‍රංග ජාතික මහා ලේඛක ගුස්ටාචි ග්‍රැන්ට් ප්‍රාන්තික ප්‍රංග ප්‍රංග-පරීක්ෂා මුද්‍රාවීමයි. සිය ප්‍රාන්තික දක්ෂකම් සහ ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම ඔහුගේ මව විසින් මේ වනවිට අවබෝධ කොටගෙන තිබිණි. ඇය හැකි සියලු අයුරින් මෝපසාන්ග්ට ඒ සඳහා අනුග්‍රහය දැක්වේය. මහාලේඛක ග්‍රැන්ට් ප්‍රංග මෝපසාන්ග්ට ඉතා අගනා අත්දමට උදිව උපකාර කළේ ය. ඒ උදිව කෙතරම් මෝපසාන්ග්ට වැදගත් වූයේ ද යත්ත මෝපසාන්ග් සිය කුඩා නිරමාණය කළේ ද ග්‍රැන්ට් ප්‍රංග ප්‍රංග මෝපසාන්ග්ට මගපෙන්වීම අනුවය.

කෙසේ වූවද, මෝපසාන්ග්ට සිය සාහිත්‍ය කටයුතුවලින් තරමක් දුරට ඇත්වීමටත්, අනිවාර්ය යුතු සේවයේ යෙදීමටත්, එවකට ප්‍රංගයේ පැවති ප්‍රංග-පරීක්ෂා යුද්ධය හේතු විය. ඒ අනුව ඔහු වසර දහයක් ප්‍රංග නාවික හමුදාවේ සේවය කළේය. මේ කාලයෙන් පසු ඔහු ප්‍රංග ප්‍රාන්තික ප්‍රංග විසින් සේවය කළ අතර, ඒ සමගම සිය සාහිත්‍ය නිරමාණ කටයුතු සිදු කළේය. කෙටිකථා සංග්‍රහයක් වූ සිය කුඩා නිරමාණයෙන්ම මෝපසාන්ග් ප්‍රසිද්ධියට පත්වූ අතර, එහි පිටපත් ගණනාවක් විකිණී ගියේය. එයින් වසර දෙකකට පසුව, එනම් 1883 දී ඔහු සිය පළමු නවකථාව පල කළේය. වසරකට අඩු කාලයකදී ඉන් පිටපත් විසිපත්දහසක් විකිණී ගියේය.

මෝපසාන්ග් විසින් සිය කෙටි ජීවිතකාලය තුළ දී ලියා පලකොට තිබෙන කෙටිකථා ගණන තුන් සියයක් පමණ වන අතර, නවකථා ගණන හයකි. වෙනත් කවි සහ නිරමාණ බොහෝමයකි.

සාහිත්‍ය ලෝකයට කරන ලද සේවය හේතුවෙන් ගි ද මෝපසාන්ග් සලකනු ලබන්නේ "නවීන කෙටිකතාවේ පියා" වශයෙනි. ලොව භාෂා රසකට පරිවර්තනය වී තිබෙන සහ බොහෝ දෙනා විසින් කියවා තිබෙන "දියමන්ති මාලය" නම් කෙටිකතාවෙන් ගි ද මෝපසාන්ග් නාමය බොහෝ කාලයක් සාහිත්‍ය ඉතිහාසය තුළ රදී තිබෙනු ඇත.

Permission to reproduce items where third-party owned material protected by copyright is included has been sought and cleared where possible. Every reasonable effort has been made by the publisher (UCLES) to trace copyright holders, but if any items requiring clearance have unwittingly been included, the publisher will be pleased to make amends at the earliest possible opportunity.

To avoid the issue of disclosure of answer-related information to candidates, all copyright acknowledgements are reproduced online in the Cambridge Assessment International Education Copyright Acknowledgements Booklet. This is produced for each series of examinations and is freely available to download at www.cambridgeinternational.org after the live examination series.

Cambridge Assessment International Education is part of Cambridge Assessment. Cambridge Assessment is the brand name of the University of Cambridge Local Examinations Syndicate (UCLES), which is a department of the University of Cambridge.